



ගිණුම්කරණය : මුදල් පාලන

පැය

01. රණමයුර ව්‍යාපාරයේ 2020 .ජනවාරි මාසය සඳහා මුදල් ලැබීම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ

1/1 භාණ්ඩ අත්පිට විකුණුම් රු. 95 000 කි. (ල.දු.අංකය 01)

1/2 බැංකු ණය ලබාගැනීම් රු. 200 0000 (ල.දු.අංකය 02)

1/5 ණයගැතියකු වන ලක්සිරි මුදල් ගෙව්වා රු. 30 000 (ල.දු.අංකය 03)

1/9 පොලී අදායම් ලැබුණා රු. 10 000 (ල.දු.අංකය 04)

1/10 කුලී ආදායම් ලැබුණා රු. 65 000 (ල.දු.අංකය 05)

1/16 ණයගැතියකු වන දිළිමි ගෙන් මුදල් ලැබුණා රු. 80 000 (ල.දු.අංකය 06)

1/20 අත්පිට විකුණුම් රු. 120 000 (ල.දු.අංකය 07)

1/24 ව්‍යාපාරයේ හිමිකරු අතිරේක සිය මෝටර් රථය රු. 450 000 කට විකුණා ව්‍යාපාරයට අතිරේක ප්‍රාග්ධනය ලෙස රු. 200 000 ආයෝජනය කරන ලදී. (ල.දු.අංකය 08)

1/26 ණයහිමියෙකු වන සමන්ට වැඩිපුර ගෙවූ මුදල් ආපසු ලැබුණා රු. 5 000 (ල.දු.අංකය 09)

ඉහත ගනුදෙනු මුදල් ලැබීම් ජර්නලයේ සටහන් කර ලෙජරයට පිටපත් කර දක්වන්න

02. කුෂාර ගේ සිල්ලර වෙළඳ ව්‍යාපාරයේ 2020 ව්‍යාපාරය .මාර්තු මාසය සඳහා මුදල් ලැබීම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ
vat සඳහා ලියාපදිංචි ව්‍යාපාරයකි .vat අනුපාතය %8කිඅත්පිට විකුණුම් මත .vat බද්දක් අයකරයිඅනෙකුත් ගනුදෙනු . සඳහාවat අදාල නොවේ විකුණුම් වටිනාකම දක්වා ඇත්තේ .vat රහිතවය .

3 /1 භාණ්ඩ අත්පිට විකුණුම් රු. 50 000 කි. (ල.දු.අංකය 01)

3/2 කුෂාර අතිරේක ප්‍රාග්ධනය ලෙස රු. 150 000 ක් ආයෝජනය කරන ලදී. (ල.දු.අංකය 02)

3 /7 ණයගැතියකු වන කුසුම්සිරි මුදල් ගෙව්වා රු. 120 000 (ල.දු.අංකය 03)

3 /9 කුලී අදායම් ලැබුණා රු. 140 000 (ල.දු.අංකය 04)

3 /17 ණයගැතියකු වන සමරනායකගෙන් මුදල් ලැබුණා රු. 220 000 (ල.දු.අංකය 05)

3 /19 බොල්ණය ලෙස කපාහල සෝමසිරි ගෙන් මුදල් ලැබුණා රු. 12 000 (ල.දු.අංකය 06)

3/21 අත්පිට විකුණුම් රු. 170 000 (ල.දු.අංකය 07)

3/25 ව්‍යාපාරයේ ලිඛිත උපකරණ රු. 100 000 විකුණන ලදී. (ල.දු.අංකය 08)

ඉහත ගනුදෙනු මුදල් ලැබීම් පරිපාලනයේ සටහන් කර ලෙජරයට පිටපත් කර දක්වන්න .

03. කමල්ගේ ව්‍යාපාරයේ 2020 මාර්තු මාසය සඳහා මුදල් ලැබීම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ .මෙම ව්‍යාපාරය vat සඳහා ලියාපදිංචි ව්‍යාපාරයකි .vat අනුපාතය %8කි අත්පිට විකුණුම් මත .vat බද්දක් අයකරයි අනෙකුත් ගනුදෙනු සඳහා . vat අදාළ නොවේ විකුණුම් වටිනාකම දක්වා ඇත්තේ .vat රහිතවය.

3 /1 භාණ්ඩ අත්පිට විකුණුම් රු. 300 000 කි. (ල.දු.අංකය 01)

3/5 බැංකු ණයක් ලබා ගන්නා 450 000 (ල.දු.අංකය 02)

3 /6 ණයගැතියකු වන රසික මුදල් ගෙව්වා රු. 30 000 (ල.දු.අංකය 03)

3 /9 කුලී ආදායම් ලැබුණා රු. 140 000 (ල.දු.අංකය 04)

3 /17 ණයගැතියකු වන සිරිල්ගෙන් මුදල් ලැබුණා රු. 220 000 (ල.දු.අංකය 05)

3/19 විකුණුම් අතිතිකාරම් ලෙස රමණිගෙන් රු. 95 000 ලැබුණා (ල.දු.අංකය 06)

3/21 අත්පිට විකුණුම් රු. 130 000 (ල.දු.අංකය 07)

3 /25 ව්‍යාපාරයේ හිමිකරු අතිරේක ප්‍රාග්ධනයක් යෙදවූවා රු. 40 000 (ල.දු.අංකය 08)

ඉහත ගනුදෙනු මුදල් ලැබීම් පරිපාලනයේ සටහන් කර ලෙජරයට පිටපත් කර දක්වන්න

04. රාසික් ව්‍යාපාරයේ පහත සඳහන් ගනුදෙනු 2020 ජනවාරි මස සිදු වී ඇත .මෙම ව්‍යාපාරය vat සඳහා ලියාපදිංචි ව්‍යාපාරයකි .Vat අනුපාතය %8කි .අත්පිට විකුණුම් වටිනාකම මත පමණක් වැට් අයකරයි .විකුණුම් වැට් රහිතව දක්වා ඇත .

01/01 අත්පිට විකුණුම් රු. 200,000 - ලදු පත් අංක 01

01/04 ණයහිමි නිසල් ට වැඩිපුර ගෙවීම් ආපසු ලැබීම් රු. 80 000 - ලදු පත් අංක 02

01/07 ණයගැති සුසිල් ගෙන් ලැබීම් රු. 90 000 සි. දුන් වට්ටම් රු. 4 000 - ලදු පත් අංක 03

01 /09 පොලී ආදායම් ලැබීම් රු. 20 000 - ලදු පත් අංක 04

01/14 අත්පිට විකුණුම් රු. 130,000 - ලදු පත් අංක 05

01/18 ණයගැති සුදන් ගෙන් ලැබීම් රු 40 000 සි. දුන් වට්ටම් රු. 6 000 - ලදු පත් අංක 06

01/22 කුලී ආදායම් ලැබීම් රු. 70 000 - ලදු පත් අංක 07

01/28 ණයගැති ලසිත්ගෙන් ලැබීම් රු. 72 000 සි. දුන් වට්ටම් රු. 2 000 - ලදුපත් අංක 08

ඉහත ගනුදෙනු මුදල් ලැබීම් පරිපාලනයේ සටහන් කර ලෙජරයට පිටපත් කර දක්වන්න.

05. ටානියා ව්‍යාපාරයේ පහත සඳහන් ගනුදෙනු 2020 ජනවාරි මස සිදු වී ඇත .

01/01 අත්පිට ගැනුම් රු. 360,000 - වවුචර් අංක 01

01/04 ණයහිමි වාසුට ගෙවීම් රු. 60 000 - වවුචර් අංක 02

01/07 ණයහිමි බන්දුට ගෙවීම් රු. 85 000 - වවුචර් අංක 03

01/09 සේවක වැටුප් ගෙවීම් රු. 23 000 - වවුචර් අංක 04

01/14 අත්පිට ගැනුම් රු. 370,000 - වවුචර් අංක 05

01/18 ණයගැති සිසිර විසින් වැඩුපුර ගෙවීම් ආපසු ගෙව්වා රු. 6 000 - වවුචර් අංක 06

01/22 වානියාගේ ජීවිත රක්ෂණ ගෙවීම් රු. 70 000 - වවුචර් අංක 07

01/28 ණයහිමි දීප්තිට ගෙව්වා රු. 42 000 - වවුචර් අංක 08

ඉහත ගනුදෙනු මුදල් ගෙවීම් ජර්නලයේ සටහන් කර ලෙජරයට පිටපත් කර දක්වන්න.

06. කුමාරගේ ව්‍යාපාරයේ පහත සඳහන් ගනුදෙනු .පෙබරවාරි මස සිදු වී ඇත 2019 මෙම ව්‍යාපාරය vat සඳහා ලියාපදිංචි ව්‍යාපාරයකි .Vat අනුපාතය %8කි . (අත්පිට ගැනුම් වටිනාකම මත පමණක් වැට් සැලකිල්ලට ගත යුතුය.) ගැනුම් වැට් රහිතව දක්වා ඇත .

02/01 අත්පිට ගැනුම් රු. 600 000 - වවුචර් අංක 01

02/04 ණයහිමි නිශාන්තට ගෙවීම් රු. 120 000 ලද වට්ටම රු. 6 000 - වවුචර් අංක 02

02/07 ණයහිමි නතාශාට ගෙවීම් රු. 140 000 ලද වට්ටම රු. 3 000 - වවුචර් අංක 03

02/09 ණය සඳහා වූ වාරික ගෙවීම් රු. 30 000 - වවුචර් අංක 04

02/14 අත්පිට ගැනුම් රු.300,000 - වවුචර් අංක 05

02/18 ණයහිමි නාලකට ගෙවීම් රු. 15 000 ලද වට්ටම රු. 6 000 - වවුචර් අංක 06

02/24 වරිපනම් ගෙවීම් රු. 10 000 - වවුචර් අංක 07

02/26 කුලී ගෙවීම් රු. 30 000 - වවුචර් අංක 08

02/28 කුමාර විසින් රු. 25 000 ගැනිලි සිදුකරන ලදී - වවුචර් අංක 09

ඉහත ගනුදෙනු මුදල් ගෙවීම් ජර්නලයේ සටහන් කර ලෙජරයට පිටපත් කර දක්වන්න.

07. නයනාගේ ව්‍යාපාරයේ පහත සඳහන් ගනුදෙනු 2019 .මාර්තු මස සිදු වී ඇත මෙම ව්‍යාපාරය vat සඳහා ලියාපදිංචි ව්‍යාපාරයකි .Vat අනුපාතය %8කි .(අත්පිට ගැනුම් වටිනාකම මත පමණක් වැට් සැලකිල්ලට ගත යුතුය.) ගැනුම් වැට් රහිතව දක්වා ඇත .

03/01 අත්පිට ගැනුම් රු. 800 000 - වවුචර් අංක 01

03/04 ලී බඩු උපකරණ මිලදී ගැනුම් රු. 60 000 - වවුචර් අංක 02

03/06 මෝටර් රථ මිලදී ගැනුම් රු. 1 200 000 - වවුචර් අංක 03

03/07 ණයහිමි සිතාට ගෙවීම් රු. 50 000 යි. ලද වට්ටම රු. 1 200 - වවුචර් අංක 04

03/08 ණයහිමි හිතාට ගෙවීම් රු. 75 000 යි. ලද වට්ටම රු. 3 000 - වවුචර් අංක 05

03/10 ණය සඳහා වූ වාරික ගෙවීම් රු. 20 000 - වවුචර් අංක 06

03/14 අත්පිට ගැනුම් රු.180,000 - වවුචර් අංක 07

03/18 ණයහිමි රාණි ට ගෙවීම් රු. 60 000 යි . ලද වට්ටම රු. 5 000 - වවුචර් අංක 08

03/24 සේවක වැටුප් ගෙවීම් රු. 65 000 - වවුචර් අංක 09

03/26 කාර්යාල කුලී ගෙවීම් රු. 25 000 - වවුචර් අංක 10

03/29 නයනා විසින් රු. 23 000 ගැනිලි සිදුකරන ලදී - වවුචර් අංක 11

ඉහත ගනුදෙනු මුදල් ගෙවීම් ජර්නලයේ සටහන් කර ලෙජරයට පිටපත් කර දක්වන්න.

08. ප්‍රබෝධා ව්‍යාපාරයේ පහත සඳහන් ගනුදෙනු 2021 මාර්තු මස සිදු වී ඇත .මෙම ව්‍යාපාරය vat සඳහා ලියාපදිංචි ව්‍යාපාරයකි .Vat අනුපාතය %8කි .(අත්පිට ගැනුම් වටිනාකම මත පමණක් වැට් සැලකිල්ලට ගත යුතුය.) ගැනුම් වැට් සහිතව දක්වා ඇත.

03/01 අත්පිට ගැනුම් රු. 516 600 - වවුචර් අංක 01

03/04 ලී බඩු උපකරණ මිලදී ගැනුම් රු. 300 000 - වවුචර් අංක 02

03/06 මෝටර් රථ මිලදී ගැනුම් රු. 600 000 - වවුචර් අංක 03

03/07 ණයහිමි සරත් ට ගෙවීම් රු. 190 000 - වවුචර් අංක 04

03/08 ණයහිමි නිමල් ට ගෙවීම් රු. 425 000 - වවුචර් අංක 05

03 /10 ණය සඳහා වූ පොලී ගෙවීම් රු. 15 000 - වවුචර් අංක 06

03/14 අත්පිට ගැනුම් රු.442,800 - වවුචර් අංක 07

03/18 ණයහිමි මනෝජ් ට ගෙවීම් රු. 35 000 - වවුචර් අංක 08

03/24 සේවක වැටුප් ගෙවීම් රු. 275 000 - වවුචර් අංක 09

03/26 අත්පිට ගැනුම් රු.345,600 - වවුචර් අංක 10

ඉහත ගනුදෙනු මුදල් ගෙවීම් ජර්නලයේ සටහන් කර ලෙජරයට පිටපත් කර දක්වන්න.

09. කපිල ගේ ව්‍යාපාරයේ පහත ගනුදෙනු .ජනවාරි මාසයට අදාලවේ 2019මෙම ව්‍යාපාරය vat සඳහා ලියාපදිංචි ව්‍යාපාරයකි. Vat අනුපාතය 8%කි. (අත්පිට ගැනුම් වටිනාකම මත පමණක් වැට් සැලකිල්ලට ගත යුතුය.) ගැනුම් වැට් සහිතව දක්වා ඇත.

01/01 අත්පිට ගැනුම් රු. 637 200 - වවුචර් අංකය 01

01/02 කපිලගේ ජීවිත රක්ෂණ වාරික ගෙවීම් රු. 5,000 - වවුචර් අංක 02

01/05 අත්පිට ගැනුම් රු. 464,400 - වවුචර් අංක 03

01/12 ණයහිමි කසුන් ට ගෙවීම් රු. 60,000 - වවුචර් අංක 04

01/18 ණයහිමි රේවත ට ගෙවීම් රු . 90,000 - වවුචර් අංක 05

01 /22 කාර්යාල කුලී ගෙවීම් රු. 30,000 - වවුචර් අංක 06

01 / 26 සේවක වැටුප් ගෙවීම් රු. 120,000 - වවුචර් අංක 07

01/05 අත්පිට ගැනුම් රු. 550,800 - වවුචර් අංක 08

ඉහත සඳහන් ගනුදෙනු මුදල් ගෙවීම් ජර්නලයේ සටහන් කර ලෙජරයට පිටපත් කර දක්වන්න.

10. රුක්ෂාන්ගේ ව්‍යාපාරයේ පහත සඳහන් ගනුදෙනු 2121 ජනවාරි මසට අදාළ වේමෙම ව්‍යාපාරය වැටි සඳහා ලියාපදිංචි . එදිනට මුදල් පාලන හි .ව්‍යාපාරයකිණුමේ ශේෂය රු .8.ක් විය 50,000

01 / 01 අත්පිට මුදලට විකුණුම් රු. 172 ,800 - ලදුපත් අංක 01(වෙක්පත් අංක 000415)

01 / 03 බදු කුලී ගෙව්වා රු. 28,000 - වවුචර් අංක 01 (වෙක්පත් අංක 00123)

01 / 05 අත්පිට ගැනුම් රු. 86 400 - වවුචර් අංක 02 (වෙක්පත් අංක 00124)

01 / 08 ණයහිමි සුසන්නට ගෙව්වා රු. 45,000. ලද වට්ටම රු.2,000 - වවුචර් අංක 03 (වෙක්පත් අංක 00125)

01 / 12 ණයගැති කමල්ගෙන් මුදල් ලැබුණා රු. 42,000 . දුන් වට්ටම රු.2 800 යි - ලදුපත් අංක 02

01/14 ජල ගාස්තු ගෙව්වා රු. 9,200 - වවුචර් අංක 04 (වෙක්පත් අංකය 00126)

01/16 ලී බඩු මිලට ගත්තා රු. 250,000 - වවුචර් අංක 05 (වෙක්පත් අංක 00127)

01/18 අත්පිට විකුණුම් රු. 658 ,800 - ලදුපත් අංකය 03 (වෙක්පත් අංක 00785)

01 / 20 ණයගැති සුනිල් ගෙන් ලැබුණා රු.70,000 . දුන් වට්ටම රු. 4,000 - ලදුපත් අංකය 04

01 /24 ණය වාරික ගෙව්වා රු.30,000 යි. එහි අන්තර්ගත පොලී වියදම රු.3,000 - වවුචර් අංක 06 (වෙක්පත් අංක 00128)

01 / 26 කාර්යාල කුලී ගෙව්වා රු. 35,000 යි. වවුචර් අංක 07 (වෙක්පත්අංක 00129)

01 /27 විදුලි ගාස්තු ගෙව්වා රු. 18,500 - වවුචර් අංක 08 (වෙක්පත් අංක 00130)

01 / 28 ණයගැති දම්මි ගෙන් ලැබුණා රු. 120,000 යි. දුන් වට්ටම රු. 1,500 . ලදුපත් අංක 05

01 / 29 අත්පිට ගැනුම් රු.226 ,800 - වවුචර් අංක 09 (වෙක්පත් අංක 00131)

ඉහත සඳහන් ගැනුම් හා විකුණුම් මත 8 % වැටි සහිතව දක්වා ඇත .මුදල් ලැබීම් හා ගෙවීම් ජර්නලයක ඇතුලත් කර පොදු ලෙජරයට පිටපත් කරන්න.

11. පසම්තුරු ව්‍යාපාරයේ 2020 අගෝස්තු මාසයේ සුළු මුදල් ගනුදෙනු පහත දැක්වේ,

8/01 ප්‍රධාන මුදල් භාරකුරුගෙන් අග්‍රිමය ලැබුණා රු. 30 000

8/02 ලිපිද්‍රව්‍ය මිලදී ගැනුම් රු. 2 000 (වවුචර් අංකය - 01)

8/03 ගමන් වියදම් දැරීම් රු. 600(වවුචර් අංකය - 02)

8/04 සංග්‍රහ වියදම් දැරීම් 2 500 (වවුචර් අංකය - 03)

8/05 ඉටිපන්දම් මිලදී ගැනීම් රු. 1 200 (වවුචර් අංකය - 04)

8/06 මුද්දර මිලදී ගැනීම් රු. 800 (වවුචර් අංකය - 05)

8/07 කඩදාසි මිලදී ගැනීම් රු. 1 100 (වවුචර් අංකය - 06)

8/08 තේකොළ මිලදී ගැනීම් රු. 900 (වවුචර් අංකය - 07)

8/10 සමරසිංහට ගෙවීම් රු. 1 500 (වවුචර් අංකය - 08)

8/12 වාහන නතර කිරීමේ ගාස්තු රු. 500 (වවුචර් අංකය - 09)

8/16 ලියුම් කවර මිලදී ගැනීම් රු. 2 200 (වවුචර් අංකය - 10)

8/18 ගෙනඒම කුලී රු. 1 600 (වවුචර් අංකය - 11)

8/20 විවිධ වියදම් රු. 2 700 (වවුචර් අංකය - 12)

8/21 දුරකථන ගාස්තු රු. 1 900 (වවුචර් අංකය - 13)

අවශ්‍ය වන්නේ

01. සුළු මුදල් ගෙවීම් ජර්නලය

02. අදාළ ලෙජර් ගිණුම්

12. ලක්ෂිණ ව්‍යාපාරයේ 2020 මාර්තු මාසයේ සුළු මුදල් ගනුදෙනු පහත දැක්වේ,

3/01 ප්‍රධාන මුදල් භාරකරුගෙන් අග්‍රිමය ලැබුණා රු. 20 000

3/02 මුද්දර මිලදී ගැනුම් රු. 900 (වවුචර් අංකය - 01)

3/03 ලිපිද්‍රව්‍ය මිලදී ගැනුම් රු. 2 200 (වවුචර් අංකය - 02)

3/04 ගමන් වියදම් දැරීම් 700 (වවුචර් අංකය - 03)

3/05 හඳුන්කුරු මිලදී ගැනීම් රු. 200 (වවුචර් අංකය - 04)

3/06 සිනි සහ තේ කොළ මිලදී ගැනීම් රු. 1 300 (වවුචර් අංකය - 05)

3/07 දුරකථන ගාස්තු රු. 1 400 (වවුචර් අංකය - 06)

3/08 ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම් රු. 1 500 (වවුචර් අංකය - 07)

3/10 බස්නායකට ගෙවීම් රු. 1 100 (වවුචර් අංකය - 08)

3/12 මුද්දර මිලට ගැනීම් රු. 700 (වවුචර් අංකය - 09)

3/16 ලියුම් කවර මිලදී ගැනීම් රු. 900 (වවුචර් අංකය - 10)

3/18 ගෙනඒම කුලී රු. 2 800 (වවුචර් අංකය - 11)

3/20 විවිධ වියදම් රු. 2 100 (වවුචර් අංකය - 12)

3/21 ගමන් ගාස්තු රු. 1 600 (වවුචර් අංකය - 13)

අවශ්‍ය වන්නේ

01. සුළු මුදල් ගෙවීම් ජර්නලය

02. අදාළ ලෙජර් ගිණුම්

13. රුවන්ලංකා ව්‍යාපාරයේ 2020 ජනවාරි මාසයේ සුළු මුදල් ගනුදෙනු පහත දැක්වේ,

1/01 ප්‍රධාන මුදල් භාරකරුගෙන් අග්‍රිමය ලැබුණා රු. 15 000

1/02 කුලී රථ ගාස්තු රු. 1 300 (වවුචර් අංකය - 01)

1/03 කමල්ට ගෙවීම් රු. 1 400 (වවුචර් අංකය - 02)

1/04 පැන් මිලදී ගැනීම් 600 (වවුචර් අංකය - 03)

1/04 පිරිසුදු කිරීම් සඳහා ගෙවීම් රු. 1 200 (වවුචර් අංකය - 04)

1/06 බීම බෝතල් මිලදී ගැනීම් රු. 1 000 (වවුචර් අංකය - 05)

1/07 කඩදාසි මිලදී ගැනීම් රු. 1 100 (වවුචර් අංකය - 06)

1/09 ලිපිද්‍රව්‍ය මිලදී ගැනුම් රු. 1 800 (වවුචර් අංකය - 07)

1/10 රේනුකාට ගෙවීම් රු. 1 900 (වවුචර් අංකය - 08)

1/13 පිරිසුදු කිරීම් සඳහා ගෙවීම් රු. 1 500 (වවුචර් අංකය - 09)

1/15 ලිපි කවර මිලදී ගැනීම් රු. 2 200 (වවුචර් අංකය - 10)

1/18 තනුජාට ගෙවීම් රු. 1 800 (වවුචර් අංකය - 11)

1/19 බස් ගාස්තු රු. 1 300 (වවුචර් අංකය - 12)

1/20 පිරිසුදු කිරීම් සඳහා ගෙවීම් රු. 1 500 (වවුචර් අංකය - 13)

අවශ්‍ය වන්නේ

01. සුළු මුදල් ගෙවීම් ජර්නලය

02. අදාළ ලෙජර් ගිණුම්

14. කමල්සිරි ව්‍යාපාරය 2021 මාර්තු මාසයට අදාළ ගැනුම් පිළිබඳ විස්තර මෙසේය . මෙම ව්‍යාපාරය වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයකි. වැට් සහිත අගයන් මෙසේය,

දිනය	ගනුදෙනුව	ඉ.අංකය	වටිනාකම රු.	වෙළඳ වට්ටම්
3/01	කුලසිංහගෙන් ගැනුම්	112	23 600	2 000
3/06	විමාශිගෙන් ගැනුම්	1005	39 960	
3/09	පියල්ගෙන් ගැනුම්	45	46 576	1 000
3/18	කුරේ සමාගමෙන් ගැනුම්	902	26 640	
3/25	මාලනිගෙන් ගැනුම්	320	41 664	3 000

VAT අනුපාතය 8% කි.

අවශ්‍ය වන්නේ .

01. ගැනුම් ජර්නලය
02. පොදු ලෙජරය
03. ණයහිමි ලෙජරය

15. බාලසූරිය ව්‍යාපාරය 2021 ජනවාරි මාසයට අදාළ විකුණුම් පිළිබඳ විස්තර මෙසේය . මෙම ව්‍යාපාරය වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයකි. වැට් සහිත අගයන් මෙසේය,

දිනය	ගනුදෙනුව	ඉ.අංකය	වටිනාකම රු.	වෙළඳ වට්ටම්
1/02	රංජිත් ට විකුණුම්	100	55 216	1 000
1/08	නිමාෂට විකුණුම්	102	66 096	
1/12	ගිහාන් ට විකුණුම්	103	43 256	2 000
1/19	දයාපාල සමාගමට විකුණුම්	104	16 848	
1/24	සිංහ සමාගමට විකුණුම්	105	60 144	1 500

VAT අනුපාතය 8% කි.

අවශ්‍ය වන්නේ .

01. විකුණුම් ජර්නලය
02. පොදු ලෙජරය
03. ණයගැති ලෙජරය

04. රතුසිංහ ව්‍යාපාරය 2021 ජනවාරි මාසයට අදාළ ආපසු ඒවුම් පිළිබඳ විස්තර මෙසේය . මෙම ව්‍යාපාරය වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයකි. වැට් සහිත අගයන් මෙසේය,

දිනය	ගනුදෙනුව	බැරපත් අංකය	වටිනාකම රු.	වෙළඳ වට්ටම්
1/02	සාමාගමෙන් ආපසු ඒවුම්	80	55 216	1 000
1/08	නිකාගමෙන් ආපසු ඒවුම්	81	66 096	
1/12	ලීලාගමෙන් ආපසු ඒවුම්	82	43 256	2 000
1/19	සීතා සමාගමෙන් ආපසු ඒවුම්	83	16 848	
1/24	ලක්මාල් සමාගමෙන් ආපසු ඒවුම්	84	60 144	1 500

VAT අනුපාතය 8% කි.

අවශ්‍ය වන්නේ .

01. විකුණුම් ජර්නලය
02. පොදු ලෙජරය
03. ණයගැති ලෙජරය